

2022 ජූනි 20

ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 03/2022

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සියලුම ප්‍රාථමික සාමාජිකයන් සහ ලංකා කේෂික (පුද්ගලික) සමාගම වෙත,

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි වගකීම් කළමනාකරණ සීමාවන්

ලංකාසේවිල් පද්ධතියේ සහභාගිත්ව තත්ත්වය සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි ප්‍රාථමික සාමාජිකත්වය ලබා ගත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව (National Savings Bank) ඇතුළත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 නොවැම්බර් 27 වැනි දින නිකුත් කරන ලද 2020 අංක 19 දරන ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛයේ දක්වා ඇති ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය සඳහා වූ බහු-ස්ථර වගකීම් කළමනාකරණ සීමා ව්‍යුහය සංශෝධනය කිරීමට තීරණය කර ඇත. වගකීම් කළමනාකරණ සීමාවන් නිර්වචනය කිරීමට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි ප්‍රාථමික සාමාජිකයින්ගේ සංශෝධිත වර්ගීකරණය ඇමුණුමට හි දක්වා ඇත.

2. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය සඳහා අදාළ වන අවම වගකීම් කළමනාකරණ සීමාවන් පහත පරිදි වේ;

i. **ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය සඳහා වන අවම වගකීම් කළමනාකරණ සීමාවන් (රුපියල් මිලියන)**

	'අ' කාණ්ඩය	'ආ' කාණ්ඩය	'ඇ' කාණ්ඩය
'අ' කාණ්ඩය	200	150	100
'ආ' කාණ්ඩය	150	150	100
'ඇ' කාණ්ඩය	100	100	100

ii. **විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය සඳහා වන අවම වගකීම් කළමනාකරණ සීමාවන් (රුපියල් මිලියන)**

	'අ' කාණ්ඩය	'ආ' කාණ්ඩය	'ඇ' කාණ්ඩය
'අ' කාණ්ඩය	500	350	250
'ආ' කාණ්ඩය	350	350	250
'ඇ' කාණ්ඩය	250	250	250

3. ඕනෑම කාණ්ඩයක ඕනෑම ප්‍රාථමික සාමාජිකයෙකුට වෙනත් ප්‍රාථමික සාමාජිකයෙකු සමඟ ඇතිකරගන්නා අන්‍යෝන්‍ය එකඟතාවය මත, ශ්‍රී ලංකා මහ බැංකුව අර්ථ දක්වා ඇති අවම වගකීම් කළමනාකරණ සීමාවන්ට වඩා වැඩි වගකීම් කළමනාකරණ සීමාවන් ලබා දිය හැකිය.

4. ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අර්ථ දක්වන ලද අවම වගකීම් කළමනාකරණ සීමාවන්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය යන පද්ධතිවල ක්‍රියාත්මක කර පවත්වා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අර්ථ දක්වන ලද අවම සීමාවට වඩා ඉහළ සීමාවන් තීරණය කිරීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම්වලට පහසුකම් සැලසීම ද සිදු කළ යුතුය.
5. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් කාණ්ඩයකට හෝ සියලුම කාණ්ඩවලට හෝ අදාළ වන පරිදි තීරණය කරන ලද අවම සීමාවන් සහ බලපත්‍රලාභී වාණිජ බැංකු වර්ගීකරණය වරින් වර සමාලෝචනය කරනු ලබන අතර, අවශ්‍ය නම් සංශෝධනය කරනු ලැබේ.
6. අවම වගකීම් කළමනාකරණ සීමාවන් තීරණය කිරීම සඳහා පමණක් මෙම ආකාරයට බලපත්‍රලාභී වාණිජ බැංකු වර්ගීකරණය කර ඇති අතර, එය වෙනත් කිසිදු කාර්යයක් සඳහා භාවිතා නොකළ යුතුය.
7. ගෙවීම් සහ පියවීම් පද්ධති චක්‍රලේඛ අංක 19/2020 ප්‍රතිස්ථාපනය කරමින් නිකුත් කෙරෙන මෙම චක්‍රලේඛය 2022 ජූනි 27 දින සිට බලපැවැත්වේ.
8. මේ චක්‍රලේඛයේ ඉංග්‍රීසි සහ සිංහල භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, ඉංග්‍රීසි භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

එම්. ආර්. විජේවර්ධන
අධ්‍යක්ෂ, ගෙවීම් සහ පියවීම්

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සහ/හෝ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ප්‍රාථමික සාමාජිකයන්

• 'අ' කාණ්ඩය

ලංකා බැංකුව
මහජන බැංකුව
කොමර්ෂල් බැංකුන්ගේ ඔෆ් සිලෝන් පී.එල්.සී
සම්පත් බැංකුන් පී.එල්.සී
හැටන් නැෂනල් බැංකුන් පී.එල්.සී
සෙලාන් බැංකුන් පී.එල්.සී
නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුන් පී.එල්.සී

• 'ආ' කාණ්ඩය

ඩී.එල්.සී.සී. බැංකුන් පී.එල්.සී
නේෂන් ට්‍රස්ට් බැංකුන් පී.එල්.සී
ද හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකුන් කෝපරේෂන් ලිමිටඩ්
පැන් ඒෂියා බැංකුන් කෝපරේෂන් පී.එල්.සී
ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුන්
අමානා බැංකුන් පී.එල්.සී
යුනියන් බැංකුන් ඔෆ් කලම්බු පී.එල්.සී
කාර්ගිල්ස් බැංකුන් ලිමිටඩ්

• 'ඇ' කාණ්ඩය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව
ඩොයිෂ් බැංකුන් ඒ.ජී.
සීටී බැංකුන් එන්.ඒ.
එම්.සී.බී. බැංකුන් ලිමිටඩ්
ස්ටේට් බැංකුන් ඔෆ් ඉන්දියා
හබ්බි බැංකුන් ලිමිටඩ්
පබ්ලික් බැංකුන් බර්හාඩ්
ඉන්දියන් බැංකුන්
බැංකුන් ඔෆ් චයිනා ලිමිටඩ්
ඉන්දියන් ඔවර්සීස් බැංකුන්

මෙම වර්ගීකරණය බහු ස්ථර වගකීම් කළමනාකරණ සීමාවන් ව්‍යුහය පැනවීම යන තනි කාර්යය සඳහා පමණක් වන අතර, වෙනත් කිසිදු කාර්යයක් සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය.